

## 06 පරිවිෂ්දය

### සේවානියුක්තිය: සංකල්ප හා නව ප්‍රතිපත්ති දිගානතීන්

චි. එස්. එස්. වන්දුකුමාර  
[chandra@sjp.ac.lk](mailto:chandra@sjp.ac.lk)

#### ප්‍රධාන මෘදුකාංග

මෙම ලිපියෙහි අරමුණ වන්නේ වෙනස්වෙමින් පවතින ගුම වෙළඳපොල තේරුම් ගැනීම සඳහා අවශ්‍ය වන සේවානියුක්තිය, සේවානියුක්තිය සහ ඒ හා බැඳුනු සංකල්ප හා ප්‍රතිපත්ති දිගාවන් ගවේෂණය කිරීමයි. ඒ තුළින් විවිධ සංකල්ප හා සම්බන්ධ අනියෝග සහ අවස්ථාවන් ඉස්මතු කරන අතර නැගී එන ප්‍රවණතා වලට මූහුණදීම සඳහා නව්‍ය ප්‍රතිපත්තිවල අවශ්‍යතාව ද අවධාරණය කරයි. සේවානියුක්තියේ වැදගත්කම, ගුම්ක කුසලතා මත පදනම් වූ ආර්ථිකය හා තාක්ෂණයේ බලපැම පිළිබඳව මෙහි දැක්වෙන සංකල්ප මත හිද තේරුම්ගත හැකිය. එලදායි ප්‍රතිපත්ති සැකසීමේදී තිරසාරත්වය, සමාජ ආරක්ෂණය සහ ගෝලිය ගුම ගතිකත්වයේ වැදගත්කම කෙරෙහිද අවධාරණය කරයි. මෙම සංකල්ප නව ප්‍රතිපත්ති දිගානතීන් හඳුනාගැනීමටත් කම්කරුවන්ගේ අවශ්‍යතා සපුරාලන, ඔවුන්ගෙන් ආර්ථික වර්ධනයට ඉවහල්වන සහ සියලු දෙනා ඇතුළත්වන ලෙස ප්‍රතිලාභ බෙදීයන ගුම වෙළඳපොලක් සමාජයට නිරමාණය වියයුතු බවද තේරුම් යනු ඇත. ඒ සඳහා නව රැකියා ප්‍රතිපත්තියක් සැකසීමේදී සිතා බැලියයුතු කරුණු කිපයක්ද මෙම ලිපිය අවසානයේදී ඉදිරිපත් කෙරේ.

#### 6.1 හැඳින්වීම

සේවානියුක්තිය (*Employment*) යන්න සාර්ව (*Macro*) සහ සුක්ෂම (*Micro*) යන දේ අංශය තුළම ප්‍රධාන වශයෙන් සාකච්ඡාවන මාත්‍රකාවකි. සාර්ව ආර්ථිකවිද්‍යාවේ (*Macroeconomics*) එන ප්‍රධාන සාර්ව ආර්ථික විව්ලයක් (*Macroeconomic Variable*) ලෙස සේවානියුක්තිය සැලකිය හැකි අතර එය ජාතික ආදායම (*National Income*), පරිසේෂනය (*Consumption*), උද්ධමනය (*Inflation*), ආර්ථික වර්ධනය (*Economic Growth*) වැනි විව්ලයන් සමඟ ත්‍යාගයාත්මක සම්බන්ධතාවක් දක්වයි. සුක්ෂම ආර්ථිකවිද්‍යාවේ (*Microeconomics*) සේවානියුක්තිය සාකච්ඡා වන්නේ ගුම වෙළඳපොල (*Labor Market*) තුළයි. එහිදී විශේෂයෙන්ම වැටුප තීරණය (*Wage Determination*) වන ආකාරය පිළිබඳව විමසා බැලේ. මෙම ලිපිය තුළ වැඩි වශයෙන් සාකච්ඡා කරන්නේ සේවානියුක්තිය සහ සේවානියුක්තියෙහි (*Unemployment*) විවිධ ස්වරුප, ගුම බලකාය (*Labor Force*), ගුම බලකා සහභාගිත්වය (*Labor Force Participation*) වැනි සාර්ව ආර්ථික සංකල්පයි. සාර්ව සංකල්ප තේරුම් ගැනීම සඳහා අවශ්‍ය වන ගුම වෙළඳපොල, ගුම සංවලතාව වැනි සුක්ෂම ආර්ථික සංකල්පද මෙහිදී යම් දුරකට සාකච්ඡාවට ගැනේ. එම සංකල්ප අවබෝධ කර ගැනීම විරෝධාව හා සම්බන්ධ විවිධ සාකච්ඡා සහ ගතිකත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන අතර එමගින් එල්ල වන අනියෝගවලට මූහුණ දීම සඳහා සුදුසු උපායමාරුග සංවර්ධනය කිරීමේදී ප්‍රතිපත්ති තීරණ (*Policy Decisions*) ගන්නා ආකාරය තේරුම් ගැනීමට ද වැදගත් වනු ඇත.

ප්‍රමාදයන්ම විමසා බලන්නේ සේවා වියුක්තියෙහි විවිධ ස්වභාව දැක්වෙන මූලික සංකල්ප (*Basic Concepts*) හා මැතකාලීනව සේවානියුක්තිය හා ගුම වෙළඳපොල ආශ්‍යතාව බැහැළු විවිධ

සංකල්ප සි. අවසාන වගයෙන් ශ්‍රී ලංකාව වැනි රටකට වර්තමාන ප්‍රතිපත්ති දිගාව තීරණය කිරීමේදී වැදගත් වන කරුණු කිහිපයක් ඉදිරිපත් කෙරේ.

## 6.2 සේවානියුක්තිය, සේවාවියුක්තිය හා ආශ්‍රිත සංකල්ප

### 6.2.1 සේවානියුක්තිය

සේවානියුක්තිය, සාර්ව අර්ථයෙන් ගත් කළ, වැඩි කරන වයසේ ජනගහනයෙන් රැකියා කරන අය ලෙස අර්ථ දැක්වය හැක. සේවානියුක්තිය අනුපාතයක් ලෙසද ප්‍රකාශයට පත් කෙරේ. එවිට, සේවානියුක්ති අනුපාතය ලෙස සැලකෙන්නේ රැකියාවේ නියැලී සිටින වැඩි කරන වයස්වල ජනගහනයේ (සාමාන්‍යයෙන් වයස අවුරුදු 15 සිට 64 දක්වා වැඩිහිටියන්) ප්‍රතිශතයයි. එය ගුම් වෙළඳපාලේ ක්‍රියාකාරීව සහභාගී වන සහ භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට දායක වන ජනගහනයේ අනුපාතය පිළිබඳ ඇගැවීමක් සපයයි. 2012 ට පෙර ශ්‍රී ලංකා ගුම් බලකා සමික්ෂණය වයස අවුරුදු 10 සහ ර්ව වැඩි පුද්ගලයින් වැඩි කරන වයස්වල ජනගහනය ලෙස සලකනු ලබා ඇත (Department of Census and Statistics, n.d.).

### 6.2.2 සේවාවියුක්තිය

සේවාවියුක්තිය යනු ගුම් බලකායේ රැකියා විරහිත පිරිසයි. සේවාවියුක්ති හෙවත් විරකියාව අනුපාතයක් ලෙසද ප්‍රකාශයට පත් කෙරේ. එවිට, සේවාවියුක්ති අනුපාතය වන්නේ රැකියා විරහිත ගුම් බලකායේ ප්‍රතිශතය සි (ක්‍රියාකාරීව රැකියා සොයන මූල් පුද්ගලයින් සංඛ්‍යාව). එය ගණනය කරනු ලබන්නේ රැකියා විරහිත පුද්ගලයන් සංඛ්‍යාව මූල් ගුම් බලකායෙන් බෙදා, 100 න් ගුණ කිරීමෙනි. සේවානියුක්තිය සහ වියුක්තිය විශේෂයෙන්ම සාර්ව ආර්ථික විද්‍යාවේ මුල්කාලයේ සිටිම එන ප්‍රධාන සංකල්පයන්ය. කේන්සියානු සහ නව සම්භාවා න්‍යාය දෙකම් යම් තත්වයන් යටතේ සේවාවියුක්තිය හෝ රැකියා බිඳුවැටීමේ හැකියාව පිළිගනී. විරකියාව අර්ථික කුමයේ රේගයක් ලෙස සලකනු ලබන අතර එය හඳුනාගෙන සුව කළ හැකි නමුත් එය අවශ්‍යයෙන්ම සරල තොවන බව ද පිළිගනී. කේන්සියානු මතය නම්, වෙළඳපාල පුරුණ සේවානියුක්ති ස්ථානයට කළින් සමතුලිතකාවයට ප්‍රාග්ධනය ඇති ප්‍රතිපාදනයක් ඇති බවයි (Kelly, 2000). බොහෝ ආර්ථිකයන්ට සේවාවියුක්ති ගැටුව ඇත්තින්නේ ඒ නිසයි. මේ පිළිබඳව වැඩිදුර හැදැරිය හැකිවන්නේ සාර්ව ආර්ථික විද්‍යාවේ තරමක් දුරට යන විට සි.

### 6.2.3 ගුම් බලකාය සහ වැඩි කරන වයස්වේ ජනගහනය

සාමාන්‍යයෙන් වැඩි කරන වයස්වේ ජනගහනයට වයස අවුරුදු 15 සිට 64 දක්වා සියලුම පුද්ගලයින් ඇතුළත් වේ. ගුම් බලකාය සමන්විත වන්නේ රැකියාවක් කරන සහ රැකියා විරහිත නමුත් රැකියාවක් සොයන පුද්ගලයන්ගෙනි. ගුම් බලකාය වැදගත් ආර්ථික දරුකකයක් වන්නේ එය රටක හෝ කළාපයක සේවානියුක්ති මට්ටම සහ සේවාවියුක්තිය මැනීමටත් රැකියා වෙළඳපාල පිළිබඳ තීරණ ගැනීමටත් උපකාරී වන බැවිති. සේවානියුක්ති ප්‍රවණතා තක්සේරු කිරීමට, ප්‍රතිපත්ති තීරණ ගැනීමට සහ රැකියා උත්පාදනය ප්‍රවර්ධනය කිරීමට සහ විරකියාව අවම කිරීමට උපාය මාරුග සංවර්ධනය කිරීමට රෘත්‍යන් සහ සංවිධාන බොහෝ විට ගුම් බලකාය නිරික්ෂණය කරයි.

### 6.2.4. සර්ථාන විරකියාව

පුද්ගලයන් කාවකාලිකව රැකියා අතර සිටින විට හෝ ඔවුන්ගේ පළමු රැකියාව සොයන විට මෙම ආකාරයේ විරකියාව ඇති වේ (ILO, 2012). විවිධ රැකියා අවස්ථා අතර මිනිසුන් සංකුමණය වීම නිසා එය ගුම් වෙළඳපාලේ ස්වභාවික කොටසකි. සර්ථාන විරකියාව (*Frictional Unemployment*) ඇතැම් කර්මාන්තවල සංතුමය උච්චාවලනයන් නිසා ද ඇති විය හැක.

ග්‍රම වෙළඳපොල නිදහස් වන තරමට පුද්ගලයන්ට වඩා හොඳ අවස්ථා හඳු යාමට අවසර ඇත. මෙවැනි සේවාවියුක්ත තත්ත්වයක් පැවතුනහාත් ඉන් පෙන්වුම් කෙරෙන්නේ ආයෝයෝජකයන්ට ග්‍රමිකයින් තෝරා ගැනීමට විශාල පරාසයක් ඇති ගතික ග්‍රම වෙළඳපොලක් පවතින බවයි. මිට අමතරව, පුද්ගලයන් අවසානයේ සූදුසු රැකියාවක් සෞයා ගන්නා බැවින් සර්පන සේවාවියුක්තිය ස්වභාවයෙන්ම එලෙස සේවාවියුක්තව සිටි පුද්ගලයිනට කෙටි කාලීන වේ. එසේ වුවද, යම් පිරිසකට එවැනි තත්ත්වයක් නිරන්තරයෙන්ම පවතී.

සර්පන විරකියාව අවම කිරීම සඳහා රැකියා සෞයන්නන් සහ සේවා යෝජකයන් අතර තොරතුරු ප්‍රවාහය වැඩියුණු කිරීම, රැකියා සේවීම සහ ගැලපුම් යාන්ත්‍රණයන් වැඩි දියුණු කිරීම, වෘත්තීය උපදේශන සහ මාර්ගෝපදේශ සැපයීම සහ ග්‍රම වෙළඳපොලේ කුසලතා පර්තර අවම කරගැනීම සඳහා අධ්‍යාපනය සහ පුහුණු වැඩිසටහන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

#### 6.2.5. ව්‍යුහාත්මක විරකියාව

ව්‍යුහාත්මක විරකියාව (*Structural Unemployment*) පැන නගින්නේ කමිකරුවන් සතු කුසලතා සහ පවතින රැකියා අවශ්‍යතා අතර තොගැලපීමෙනි. එය සිදු වන්නේ ආර්ථිකයේ, තාක්ෂණයේ හෝ කර්මාන්තයේ සිදුවන වෙනස්කම් නිසා යම් නිපුණතා යල් පැන ගිය විට, එම කුසලතා ඇති සේවකයන්ගේ අතිරික්තයක් සහ විවිධ කුසලතා අවශ්‍ය රැකියා හිගයක් ඇති වන විට ය. ව්‍යුහාත්මක විරකියාව ජය ගැනීමට බොහෝ විට ග්‍රමිකයින් නැවත පුහුණු කිරීම හා වෙනස්වීම්වලට වඩාත් ගැලපෙන පරිදි අධ්‍යාපනය ලබාදීම අවශ්‍ය වේ.

#### 6.2.6. වක්‍රීය විරකියාව

ව්‍යාපාර වක්‍රයේ උච්චාවචනයන් නිසා වක්‍රීය විරකියාව (*Cyclical Unemployment*) ඇතිවේ. විශේෂයෙන් ආර්ථික පසුබැම හෝ අවපාත කාලවලදී භාණ්ඩ හා සේවා සඳහා වන සමස්ත ඉල්ලුම අඩු වූ විට, ව්‍යාපාර විසින් කමිකරුවන් දාවට දැමීම හෝ ඔවුන්ගේ ග්‍රම බලකාය අඩු කිරීම, ඉහළ විරකියා අනුපාතවලට තුළු දෙනු ඇත. අනෙක් අතට, ආර්ථික ප්‍රසාරණයේ කාල පරිවිෂේෂය තුළ වක්‍රීය විරකියාව අඩු වේ.

#### 6.2.7 සෘතුමය විරකියාව

නිශ්චිත කාලවලදී ඇතැම් කර්මාන්තවල ග්‍රමය සඳහා ඇති ඉල්ලුමේ පුරෝකථනය කළ හැකි සෘතුමය සහ නිතිපතා උච්චාවචනයන් හේතුවෙන් සෘතුමය විරකියාව (*Seasonal Unemployment*) ඇති වේ. නිදුසුන් අතරට වැඩ නැති කාලවලදී කැපිකාර්මික කමිකරුවන්, ගිමිහානයේදී හිම ඉවත්කරන සේවකයින් ඇතුළත් වේ. සෘතුමය විරකියාව තාවකාලික වන අතර එවැනි කර්මාන්ත තුළ අප්ක්ෂා කෙරේ.

#### 6.2.8 තාක්ෂණික විරකියාව

තාක්ෂණික විරකියාව (*Technological Unemployment*) යනු මිනිසුන් විසින් කළින් සිදු කරන ලද කාර්යයන් ස්වයංක්‍රීය කරන තාක්ෂණයේ දියුණුව නිසා ඇති වන රැකියා අහිමිවීම් ය. තාක්ෂණය වැඩි දියුණු වන විට සහ යන්තු වඩාත් කාර්යක්ෂම වන විට, ඇතැම් රැකියා අතිරික්ත විය හැකි අතර, එම සේවකයන්ගේ විරකියාවට හේතු විය හැකි.

#### 6.2.9 උණ සේවානියුක්තිය

පුද්ගලයන් තම නිපුණතා මට්ටම, පළපුරුදේද හෝ අධ්‍යාපනයට වඩා අඩු රැකියාවල වැඩි කරන විට උණ රැකියානිපුක්තිය හෙවත් උණ සේවානිපුක්තිය (*Under employment*) ඇතිවේ. මෙම පුද්ගලයින් පුරුණ කාලීන රැකියාවක් කිරීමට කැමති විට අර්ථකාලීනව වැඩි කරනවා විය හැකිය. තැන්තොත් ඔවුන්ගේ හැකියාවන් සම්පූර්ණයෙන්ම ප්‍රයෝගනයට නොගන්නා රැකියාවල නිරත විය හැකිය. උදාහරණ වශයෙන්, ආර්ථික විද්‍යාඥයකු එයට අදාළ නොවන පහළ රැකියාවක නියැලීම හෝ වෙදුලුවරයකු සාත්ත්ව සේවකයකු ලෙස වැඩිකිරීම දැක්විය හැකිය. උණ සේවානිපුක්තිය කමිකරුවන් අතර ආර්ථික ආකාරයක්මතාවයට සහ අත්‍යාච්ඡාව දායක විය හැකිය. කෙසේවෙතත්, නිදහස් ආර්ථිකයන් තුළ ඔවුන්ගෙන් සමහර දෙනා වෙනත් ආකාරවලින් දියුණුවට පත්වන අවස්ථා ප්‍රායෝගික ලෝකයේ දැකගත හැකිය.

#### 6.2.10 සැගවුණු විරකියාව

සැගවුණු සේවාවිපුක්තිය (*Disguised Unemployment*), සැගවුණු විරකියාව හෝ වෙස්වලාගත් විරකියාව යන කුමන නමකින් හැඳින්වුවත්, ඉන් අධ්‍යාපන්නේ කිසියම් අංශයක හෝ රැකියාවක විභාල පිරිසක් සේවයේ යෙදී සිටින නමුත් නිෂ්පාදන කාර්යය සඳහා ඔවුන්ගේ දායකත්වය අවම හෝ නොපවතින තත්ත්වයක පැවතිමයි. එවැනි තත්ත්වයකදී, යම් ක්‍රියාකාරකමක යෙදී සිටින සේවක සංඛ්‍යාව කාර්යක්ෂමව එම කාර්යය සම්පූර්ණ කිරීමට අවශ්‍ය සංඛ්‍යාව ඉක්මවයි. මෙම සංසිද්ධිය බොහෝ විට කෘෂිකාර්මික අංශයේ, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල දක්නට ලැබේ. එවැනි අවස්ථාවන්හිදී, සැවුන්ම අවශ්‍ය සංඛ්‍යාවට වඩා වැඩියන් පුද්ගලයන් කිහිප දෙනෙකු ගොවිතැන් හෝ කෘෂිකාර්මික කටයුතුවල නියැලී සිටින තත්ත්වයක් ඔබට සොයාගත හැකිය. නමුත් එවැනි තත්ත්වකදී එක් සේවකයෙකුගේ එලදායීතාව ඉතා අඩුය. නිමැවුම සඳහා එක් එක් සේවකයාගේ දායකත්වය ඉතා කුඩා වන අතර ඔවුන්ගෙන් සමහරක් ගුම බලකායෙන් ඉවත් කළහොත් සමස්ත එලදායීතාවයට සැලකිය යුතු හෝ ඇතැමිවිට කිසිදු බලපැමක් ඇති නොවනු ඇත. මෙම සංකල්පය මත පිහිටා ඇතැමි ආර්ථික විද්‍යාඥයින් විද්‍යාඥයින් විසින් ආකෘතීන් පවා ගොඩනගා තිබේ. එයට උදාහරණයක් වන්නේ ආතර ලුවිස (Arthur Lewis) විසින් ඉදිරිපත්කර ඇති සංවර්ධන ආකෘතිය සි (Development Model).

ගුම බලකාය, වැඩි කරන වයසේ සිටින නමුත්, සිසුන් සහ ගෘහනියන් වැනි රැකියාවක් නොකරන සහ රැකියාවක් සොයාමින් නොසිටින පුද්ගලයින් බැහැර කරයි. කෙසේ වෙතත් රැකියාවක් සේවීමේ අධ්‍යාපනයමිත් කමිකරුවන් විරකියා සංඛ්‍යාලේඛන මගින් ගිලිහි යාමට ඉඩ ඇති බැවින් එවැනි අවස්ථාවල සැබැර රැකියා ඉල්ලුම හෝ විරකියාව තක්සේරු නොවන තත්ත්වයන් තිබිය හැකිය. සැගවුණු විරකියාව හෙවත් සැගවුණු සේවාවිපුක්තිය සිදුවන තවත් ආකාරයක් නම් රජයේ සම්ක්ෂණයට පෙර සතියේ ඕනෑම දෙයක් කළ ඕනෑම අයෙකු රැකියාවක නිරත වූ අය ලෙස සංඛ්‍යාලේඛන තුළ ගණන් ගැනීමයි. මෙම තත්ත්වය මිනිසුන්ගේ වැඩි සඳහා ඇති සැබැර ඉල්ලුම සගවයි. පුරුණ කාලීන රැකියාවක් කිරීමට කැමති නමුත් ර්ව වඩා අඩුවෙන් වැඩි කරන අය පුරුණ කාලීන රැකියා සොයා ගැනීමට නොහැකි වූ අර්ථ විරකියාවකට පත්ව ඇති බව මෙහිදී තේරුම්ගත යුතුය. නමුත් එවැනි විස්තර සැගව ඇත. එවත් තත්ත්වයක්ද සැගවුණු සේවිපුක්ති තත්ත්වයකි.

සිමා සහිත රැකියා අවස්ථා, කාක්ෂණික දියුණුව නොමැතිකම හෝ එහි වේගවත්බව සහ ප්‍රාග්ධන ආයෝජන අඩු මට්ටම වැනි විවිධ සාධක නිසා සැගවුණු සේවාවිපුක්තිය පැන නැගී. නිදුසුනක් වශයෙන්, ග්‍රාමීය ප්‍රදේශවල මිනිසුන් යැපුම් ගොවිතැනක (*Subsistence Farming*) නියැලී සිටිය විට, ඔවුන් වගා කරන ඉඩම ප්‍රමාණයෙන් කුඩා බැවින්, සම්බන්ධ වූ සියලු දෙනාටම එලදායී ලෙස නිෂ්පාදනයට සහාය විය නොහැකිය. රජයේ ආයතන වලට අවශ්‍ය සංඛ්‍යාවට වඩා සේවකයින් බදාවාගැනීම තුළින්ද එයම සිදුවේ. එවැනි තත්ත්වයන් බොහෝ විට අඩු ගුම එලදා තත්ත්වයක් සඳහා හේතුවන අතර, මිනිසුන් වැඩි කරන නමුත් ඔවුන්ගේ කුසලතා සහ හැකියාවන් පුරුණ ලෙස උපයෝගනයට ගැනීමේ අවස්ථාවද මගහැර දමයි.

සැලැවුණු විරෝධියාවට විසඳුම් සඳහා සාමාන්‍යයෙන් ගුම එලදායීකාව (*Labor Productivity*) ඉහළ තැබූවයුතු අතර ඒ සඳහා තිපුණුතා සංවර්ධනය කිරීම (*Skill Development*), වෙනත් ක්මේන්තුවල නව රෝධිය අවස්ථා තිරමාණය කිරීම, සහ කාර්යක්ෂමතාව (*Efficiency*) වැඩිදියුණු කළ හැකි තාක්ෂණයන් සඳහා ආයෝජනය වැඩි කිරීමට පියවර අවශ්‍ය වේ. එසේ කිරීමෙන්, ගුම එලදායීකාව අඩු ප්‍රදේශවල අතිරික්ත ගුමය වඩාත් එලදායී ක්‍රියාකාරකම් වෙත හරවා යැවිය හැකි අතර, සම්භේත තිෂ්පාදනය ඉහළ තැබූමට සහ ආර්ථික වර්ධනයට ද (*Economic Growth*) මග පැදේ.

#### 6.2.11 ගුම බලකාය සහ ගුම බලකා සහභාගිත්ව අනුපාතය

විරෝධියාව මැනීමට යාමේදී හමුවන තවත් සංකල්ප කිපයක් ඇත. ඒ අතර ගුම බලකා සහභාගිත්ව අනුපාතය (*Labour Force and Labour Force Participation Rate*) වැදගත්වේ. වැඩි නොකරන සියලුම මිනිසුන් රෝධිය විරහිත නොවේ. විරෝධියාගත වීමටනම්, රෝධියාවක් නොමැති නමුත් එම අය ක්‍රියායිලිව රෝධියාවක් සොයුම් සිටිය යුතුය. ඒ අනුව ගත්කළ, විරෝධියා අනුපාතය යනු රෝධියාවක් සොයන ගුම බලකායේ ප්‍රතිශතයයි. යම් රටක වැඩි කිරීමට හැකියාව ඇති සියලුම සාමාජිකයන් ගුම බලකායට ඇතුළත් වන අතර එය මුළු ජනගහනයෙන් කොටසක් පමණි. ගුම බලකාය වැඩි කරන වයසේ ජනගහනයේ අනුපාතයක් ලෙස ගත්කළ එය ගුම බලකා සහභාගිත්ව අනුපාතය ලෙස හැඳින්වේ. රටක මානව සම්පත්වල ප්‍රමාණය සහ සංයුතිය තීරණය කරන සාධක අධ්‍යයනය කිරීමේදී සහ අනාගත ගුම සැපයුම් පිළිබඳ ප්‍රක්ෂේපණය කිරීමේදී ගුම බලකායේ සහභාගිත්ව අනුපාත දරුණුකාරක කේන්ද්‍රිය කාර්යභාරයක් ඉටු කරයි (ILO, n.d.).

#### 6.2.12 පුරුණ සේවානියුක්තිය

පුරුණ සේවානියුක්තියේදී (*Full Employment*) විරෝධියාව ගුනා නොවන නමුත් ආර්ථිකය එහි උපරිම විභාව රෝධිය මට්ටම් ක්‍රියාත්මක වන තත්ත්වයක් අදහස් කරයි. එහිදී පවතින්නේ විරෝධියා අනුපාතය මූලික වශයෙන් ස්ථානය හා ව්‍යුහාත්මක සාධක තිසා ඇතිවන අවම තත්ත්වයකි. පුරුණ සේවානියුක්තියක් ලබා ගැනීම බොහෝ විට සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ඉලක්කයකි.

#### 6.2.13 මානව ප්‍රාග්ධනය

මානව ප්‍රාග්ධනය (*Human Capital*) යන්නෙන් අදහස් කරන්නේ ඉහළ දැනුම, කුසලතා, හැකියාවන් සහ ගුණාංශ සහ එලදායීකාවයෙන් යුත් ගුමයයි (Schultz, 1961; Becker, 1964). විවිධ ආර්ථික ක්‍රියාකාරකම්වල එලදායීකාව සහ සාර්ථකත්වය සඳහා ඇති හැකියාව වැඩිදියුණු කරන පුද්ගලයන්ගේ ගුණාංශ සහ හැකියාවන් එය නියෝජනය කරයි.

ගුම එලදායීකාව ඉහළ තැබූම සඳහා මානව ප්‍රාග්ධනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් සහ පුහුණුවක් ඇති පුද්ගලයන් සාමාන්‍යයෙන් මුළුන්ගේ රෝධිය වලදී වඩා එලදායී වන අතර එමගින් ඉහළ වැටුප් සහ රෝධිය අවස්ථා වැඩිදියුණු වේ (Chandrasekara, 2012a, 2012b). වෙශයෙන් වෙනස් වන ලෝකයක ගුම්කයිනට මානව ප්‍රාග්ධනය පැවතීම ඔවුනට එම වෙනස්වීම වලට අනුවර්තනය වීමේ හැකියාව සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා ඉතා වැදගත් වේ. තිපුණුතා සහ දැනුමේ ගක්තිමත් පදනමක් ඇති පුද්ගලයින් ආර්ථික වෙනස්වීම්, තාක්ෂණික බාධා සහ ගුම වෙළඳපොල වෙනස්කම් පරිවර්තන ආදියට ද වඩා භොඳින් සූදානම් වේ. මානව ප්‍රාග්ධනයේ අඛණ්ඩ ආයෝජනය ස්වයංක්‍රීයකරණය සහ බිජ්‍රල්කරණය වැනි පරිණාමය වන තත්ත්වයන්ට එලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා රටකට අවශ්‍ය වනු ඇත.

### 6.2.14 ගුම වෙළඳපොල

ගුම වෙළඳපොල (*Labor Market*) යනු ගුමය සඳහා ඉල්ලුම සහ සැපයුම තීරණය කිරීම සඳහා සේවා යෝතකයින් සහ සේවකයින් අතර අන්තර ක්‍රියා සහිත ගතික හා සංකීර්ණ වූ එකකි. ගුම වෙළඳපොලේ වැදගත් ආර්ථික විවෘතයන් කිහිපයක් හමුවේ. ඒ අතර, ගුම ඉල්ලුම (*Labour Demand*), ගුම සැපයුම (*Labour Supply*), වැටුප (*Wage*), ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගැනෙන විවෘතයන් වේ. ගුම සැපයුම යන්නෙන් අදහස් කරන්නේ යම් ගුම වෙළඳපොලක සිටින සහ වැඩ කිරීමට කැමති පුද්ගලයින් සංඛ්‍යාවයි. එය තීරණයටම සඳහා ජනගහනය (*Population*), අධ්‍යාපන මට්ටම (*Education Levels*), සංකුමණ (*Migrations*), විශ්‍රාම රටා (*Retirement Patterns*) සහ ගුම බලකායේ සහභාගිත්ව අනුපාත (*Labour Force Participation Rate*) වැනි සාධක බලපායි. ගුමය සඳහා වන ඉල්ලුම නියෝතනය කරන්නේ සේවා යෝතකයන් විවිධ වැටුප් මට්ටම යටතේ බඳවා ගැනීමට කැමති සේවක සංඛ්‍යාවති. රටක පවතින ආර්ථික තත්ත්වය (*Economic Condition*), විවිධ අංශවල වර්ධනය (*Sectoral Growth*), තාක්ෂණික දියුණුව (*Technological Advancement*), එලදායිතා මට්ටම (*Productivity Levels*) සහ ව්‍යාපාරික වකු (*Business Cycles*) වැනි සාධක එයට බලපායි. ගුමය සඳහා ඇති ඉල්ලුම සාමාන්‍යයෙන් මතිතු ලබන්නේ වෙළඳපොලේ පවතින රැකියා පුරුජ්පාඩු හෝ තනතුරු ගණන අනුව ය. දියුණුවන රටවල ගුම ඉල්ලුම් හා සැපයුම් තත්ත්වය පිළිබඳව බොහෝ පර්යේෂණ සිදුව ඇත (ADB & ILO, 2017).

### 6.2.15 වැටුප හා සංඩීත වැටුප

වැටුප (*Wage*) යනු ගුම්කයා තම ගුමය වැයකිරීම වෙනුවෙන් වෙළඳපොලේ තීරණයට හෝ වෙනත් අයුරකින් ලැබෙන ගෙවීමකි. "වෙන් කිරීමේ වැටුප" හෙවත් "සිමා වැටුප" හෝ "සංඩීත වැටුප" යනු ගුම වෙළඳපොලට ඇතුළුවේ සඳහා එනම් රැකියාවක තීරතවනවාද යන්න තීරණය කිරීමට පුද්ගලයෙකු පිළිගන්නා අවම ගෙවුම හෝ වැටුපය (Borjas, 2013). පුද්ගලයෙකු තම හැකියාවන්, කුසලතා සහ තම කාලය මත තැබූ වටිනාකම අනුව සූදුසු යැයි සලකන අඩුම වැටුප එයයි.

සංඩීත වැටුප (*Reservation Wage*) රැකියා සොයන්නන් සඳහා මූලික හෝ මට්ටමක් ලෙස ක්‍රියා කරයි, රීට පහළින් ඔවුන් රැකියා විරහිතව සිටීමට හෝ අමතර අධ්‍යාපනය හෝ පුහුණුව වැනි විකල්ප අවස්ථා සඳහා යාමට කැමතැත්තක් දක්වයි.

### 6.2.16 සේවක අතිරික්තය හෝ ගුම්ක අතිරික්තය

සේවකයාගේ අතිරික්තය, සේවක අතිරික්තය (*Worker Surplus*) හෝ ගුම්ක අතිරික්තය ලෙසින් ද හඳුන්වනු ලබන අතර, කම්කරුවන්ට ඔවුන්ගේ මුළුමය ගෙවීමෙන් ඔබිබට ඔවුන්ගේ රැකියාවෙන් ලැබෙන අමතර වටිනාකම හෝ ප්‍රතිලාභය අදහස් වේ. එය සේවකයෙකු වැටුපක් ලෙස පිළිගැනීමට කැමති දේ (සංඩීත වැටුප) සහ ඔවුන් ලබන සැබැඳීමේ අතර වෙනස යි. සේවක අතිරික්තය තීරණයකරණ සාධක කීපයක් දැක්විය හැකිය:

**මූල්‍ය නොවන ප්‍රතිලාභ (Non-financial Benefits):** ඔවුන්ගේ වැටුපට අමතරව, සේවකයින්ට සෞඛ්‍ය රක්ෂණය, විශ්‍රාම සැලසුම්, වැටුප් සහිත තීවාඩු කාලය, නමුවාලි වැඩ කරන

වේලාවන්, පූහුණු සහ සංවර්ධන අවස්ථා සහ වෙනත් වර්ගීය වැනි මූදල් තොවන ප්‍රතිලාභ බොහෝ විට ලැබේ. මෙම ප්‍රතිලාභ සේවක තාප්තියට දායක වන අතර රැකියාවන් ලැබෙන සමස්ත අතිරික්තයට එකතු වේ.

**රැකියා තාප්තිය (Job Satisfaction):** පුද්ගලයන් තම කාර්යයෙන් ලබා ගන්නා තාප්තිය සහ වින්දනය සේවක අතිරික්තයට දායක විය හැකිය.

**තිපුණතා සංවර්ධනය (Skill Development):** රැකියා තියුත්තිකයන්ට ඔවුන්ගේ කුසලතා, දැනුම සහ පළපුරුද්ද වර්ධනය කර ගැනීමට සහ වැඩියුණු කිරීමට අවස්ථා ලබා දිය හැකිය. සේවකයින් නව හැකියාවන් සහ ඔවුන්ගේ ක්මේලුයේ ප්‍රවේණන්වය ලබා ගන්නා විට, ඔවුන් ඔවුන්ගේ අලෙවිකරණය සහ දිගුකාලීන ඉපැයිමේ හැකියාව වැඩි කරයි. මෙම තිපුණතා සංවර්ධනය අනාගත රැකියා සහ වෘත්තිය දියුණුව සඳහා ඔවුන්ගේ අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම මගින් සේවක අතිරික්තයට දායක වේ.

**සමාජ අන්තර් ක්‍රියා (Social Interactions):** සේවා ආයතන බොහෝ විට සමාජ අන්තර් ක්‍රියා සහ ප්‍රජාව පිළිබඳ හැඟීමක් සඳහා අවස්ථා ලබා දෙයි. සයයන් සමග සබඳතා ගොඩනගා ගැනීම සහ කණ්ඩායම් වැඩි සහ සහයෝගීතාවයේ නියුලීම මගින් සේවක යහපැවැත්මට සහ රැකියා තාප්තියට දායක විය හැකි අතර, රැකියාවන් ලබාගත් සමස්ත අතිරික්තයට එයද එකතු වේ.

ගුම් ආර්ථික විද්‍යාවේදී සේවක අතිරික්තය වැදගත් ය. එය මූල්‍ය අංශයෙන් ඔබ්බට තම කාර්යයෙන් සේවකයින් ලබා ගන්නා වටිනාකම සංකේතවත් කරන අතර ඔවුන්ගේ අනිප්‍රේරණය, එලදායීතාව සහ සමස්ත රැකියා තාප්තියට බලපැලීමක් කෙරෙන බව දැනගැනීම සඳහා උපකාරී වේ. ප්‍රතිපත්තිමය දාෂ්ටේකෝණයකින්, ගුම්ක අතිරික්තය අවබෝධ කර ගැනීම සහ උපරිම කිරීම හිතකර ගුම් වෙළඳපොල තත්ත්වයන් ප්‍රවර්ධනය සේවක සමස්ත සේවක ප්‍රාග්ධනය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.

#### 6.2.17 කමිකරු සංගමි

**කමිකරු සංගමි (Labor Unions),** වෘත්තිය සම්ති ලෙසද හැඳින්වේ. විවිධ කර්මාන්තවල හෝ වෘත්තියෙන්හි සේවකයින් විසින් සාමූහිකව තියෙයුත්තය කිරීමට සහ සේවා ස්ථානයේ ඔවුන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මෙලෙස හැඳින්වේ (Renberg & Smith, 2012). කමිකරු සංගම්වල මූලික අරමුණ වන්නේ ඔවුන්ගේ සාමාජිකයින්ගේ සේවා කොන්දේසි, වැටුප්, ප්‍රතිලාභ සහ සමස්ත යහපැවැත්ම ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීමයි.

#### කමිකරු සංගම්වල ප්‍රධාන ලක්ෂණ සහ කාර්යයන්

**සාමූහික කේවල් කිරීම:** කමිකරු සංගම්වල ප්‍රධාන කාර්යභාරයක් වන්නේ ඔවුන්ගේ සාමාජිකයින් වෙනුවෙන් සේවා යෝජකයන් සමග සාමූහික කේවල් කිරීමේ ගිවිසුම් සාකච්ඡා කිරීමයි. සාමූහික කේවල් කිරීම යනු වැටුප්, වැඩි කරන වේලාවන්, ප්‍රතිලාභ, රැකියා සුරක්ෂිතභාවය සහ සේවා ස්ථාන ප්‍රතිපත්ති වැනි රැකියා තියුණු සහ කොන්දේසි තිරණය කිරීම සඳහා වෘත්තිය සම්ති සහ සේවා යෝජකයා අතර සාකච්ඡා ඇතිවීමයි. සාමූහික කේවල් කිරීම හරහා, වෘත්තිය සම්ති තම සාමාජිකයින්ට තනි තනිව ලබා ගන්නවාට වඩා හොඳ කොන්දේසි සහ ආරක්ෂාව ලබා ගැනීමට උත්සාහ කරයි.

**තියෙයුත්තය සහ උපදේශනය (Representation and Advocacy):** කමිකරු සංගමි කමිකරුවන්ගේ සාමූහික හඩ ලෙස කටයුතු කරයි, සේවා යෝජකයන්ට, රුපයේ බලධාරීන්ට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට ඔවුන්ගේ අවශ්‍යතා සහ උත්සුකයන් (Interests and Concerns) පෙන්වා දෙනු ලබයි. ඔවුන් සාධාරණ ගුම් ප්‍රමිතින්, වෘත්තිය සෞඛ්‍ය සහ

ආරක්ෂණ රෙගුලාසි, කමිකරු හිතකාම් ප්‍රතිපත්ති සහ කමිකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා වෙනත් ක්‍රියා මාරුග වෙනුවෙන් පෙනී සිටිති.

**දුක්ගැනවිලි සහ ආරවුල් විසඳීම (Grievance Management and Dispute Resolution):** සේවා ස්ථාන ආරවුල් සහ දුක්ගැනවිලි විසඳීමේදී කමිකරු සංගම් තම සාමාජිකයින්ට සහාය ලබා දෙයි. සේවකයෙකුට අසාධාරණ ලෙස සැලකීම, වෙනස් කොට සැලකීම හෝ ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලාසනය කිරීම වැනි ගැටුව වලට මුහුණ දෙන්නේ නම්, එවැනි අයගේ දුක්ගැනවිලි නියෝජනය සහ ඔවුනට සහාය ලබා දීමට සංගමයට හැකි වේ.

**සංවිධානය කිරීම සහ බඳවා ගැනීම (Organization and Recruitment):** නව සාමාජිකයින් බඳවා ගැනීමට සහ ඔවුන්ගේ සාමාජික පදනම පූජ්‍ය කිරීමට වෘත්තීය සම්මිත කටයුතු කරයි.

**පොදු ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීම (Advocacy for Public Policies):** කමිකරු සංගම බොහෝ විට දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වන අතර කමිකරුවන්ට ප්‍රතිලාභ ලබා දෙන ව්‍යවස්ථාදායක සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා බලපෑම් කරයි. කමිකරු අයිතිවාසිකම්, රැකියා ප්‍රමිතින්, සේවා ස්ථානයේ ආරක්ෂාව, අවම වැටුප, සෞඛ්‍ය සේවා සහ කමිකරුවන්ට බලපාන වෙනත් ගැටුව වලට අදාළ නීති සම්පාදනයට සහය දැක්වීමට හෝ විරැද්ධ වීමටද ඔවුනට හැකිය.

**ප්‍රහුණුව සහ වෙනත් සහාය (Training and Other Support):** සාමාජිකයින්ට කුසලතා වර්ධනය කිරීමට, රැකියා සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීමට සහ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යාමට උපකාර කිරීම සඳහා වෘත්තීය සම්මිත විසින් ප්‍රහුණු වැඩසටහන්, වැඩමුළු සහ සම්පත් සැපයිය හැකිය.

#### 6.2.18 ගුම සංවලතාව

**ගුම සංවලනය (Labor Mobility)** යනු රැකියා අවස්ථා සේවීම සඳහා පුද්ගලයන්ට විවිධ රැකියා, වෘත්තීන්, කර්මාන්ත, කළාප හෝ රටවල් අතර ගමන් කළ හැකි පහසුවයි. එයට භුගෝලීය සංවලතාව (Geographical Mobility) (විවිධ ස්ථාන හරහා වලනය) සහ වෘත්තීය සංවලතාව (Occupational Mobility) (විවිධ ආකාරයේ වැඩි අතර සංක්‍රමණය) යන දෙකම ඇතුළත් වේ. විශේෂයෙන්ම, ගුම සංවලතාව සඳහා ආර්ථික සාධක දැඩි ලෙස බලපායි. ගුම වෙළඳපාලවල් ගතික වන විට සහ රැකියා අවස්ථා බහුල වන විට, පුද්ගලයන් වෙනත් ස්ථානයක වඩා හොඳ වැටුප් හෝ වඩාත් සුදුසු රැකියාවක් සෞයනු ඇත. මේ හැරුණවිට, නීතිමය සහ පරිපාලන කරුණු, සමාජ හා සංස්කෘතික සාධක, කුසලතා සහ අධ්‍යාපනය වැනි වෙනත් කාරණාද පුද්ගල ගුම සංවලතාව සඳහා හේතුවිය හැකිය.

#### 6.2.19 ප්‍රහුණු ගුමිකයන්ගේ සංක්‍රමණය

මෙයද ඉහත සඳහන් කළ ගුම සංවලතාව සමග සම්බන්ධය. ප්‍රහුණු ගුමිකයන්ගේ සංක්‍රමණය (Migration of skilled workers) නීපුණ සංක්‍රමණය හෝ බුද්ධි ගලනය (Brain Drain) ලෙසද හැඳින්වේ. මානව ප්‍රාග්ධනය පිටත ගලනය (Outflow of Human Capital or Human Capital Flight) ලෙස හැඳින්වෙන්ද මෙයමය. වඩා හොඳ රැකියා අවස්ථා, ඉහළ වැටුප්, වෘත්තීය දියුණුව හෝ වැඩිදියුණු කළ ජීවත තත්ත්වයන් සේවීම සඳහා ඉහළ උගත් සහ දක්ෂ පුද්ගලයින් එක් රටක සිට තවත් රටකට සංක්‍රමණය වීම අදහස් කරයි. බොහෝමයක් දියුණු රටවල් ඔවුන්ගේ වැඩිදියුණු දියුණුව සඳහා දුෂ්පත් රටවලින් තම රටවලට මානව ප්‍රාග්ධන ප්‍රවාහනයන් ලබාගැනීමට කටයුතු කරයි. නමුත්, එය දුෂ්පත් රටවල බොහෝ අනිතකර තත්ත්වයක් ඇතිකිරීමට

මග පාදයි. දුප්පත් රටවල අධ්‍යාපනය ලැබූ විශාල පිරිසක් එසේ විදේශ ගතවීමට සූදානම්න් පසුවේ (Adebayo and Akinyemi, 2022; SESRIC, 2014).

මානව ප්‍රාග්ධන පිටත ගලනය (*Outflow of Human Capital*) විවිධ සාධක නිසා සිදුවිය හැකිය. මව රට තුළ සීමිත රැකියා අපේක්ෂාවන්, අඩු වැටුප්, ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකම, දේශපාලන අස්ථාවරත්වය, වෘත්තීය දියුණු අවස්ථා නොමැතිකම, සමාජ සාධාරණය නොමැතිකම, හෝ ගුණාත්මක අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන්හි සීමිතව යනාදී සාධක එයට හේතුවිය හැකිය. අනෙක් අතට, ගමනාත්ත රට තුළ ඇද ගැනීමේ සාධක ලෙස වඩා හොඳ රැකියා අපේක්ෂාවන්, ඉහළ වැටුප්, හිතකර සේවා කොන්දේසි, උසස් යටිතල පහසුකම්, උසස් අධ්‍යාපනික සහ පරේදේපණ පහසුකම්, සැමට එකලෝස තීතිය, සමාජ සාධාරණත්වය සහ වැඩි දේශපාලන ස්ථාවරත්වයක් පැවතිය හැකිය.

ඉහළ නිපුණතා ඇති පුද්ගලයින්ගේ විදේශගත වීම මව රටට සැලකිය යුතු බලපැමක් ඇති කළ හැකිය. එය මානව ප්‍රාග්ධනය හා ප්‍රවිණත්වයෙන් යුත් ගුමය අහිමි වීමට හේතු විය හැකි අතර, නිපුණතා හිගය, නව්‍යකරණය අඩුවීම සහ ආර්ථික සංවර්ධනයට බාධා ආදිය සඳහා හේතුවේ. නිපුණ වෘත්තීකයින්ගේ පිටවීම සමාජ ආර්ථික අසමානතාවයන් තුවත් උග්‍ර කිරීමට සහ සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සේවා සැපයීමටද බාධාවක් විය හැකිය.

#### 6.2.20 සේවානිපුක්තිය හා හතරවන කාර්මික විෂ්ලවය

හතරවන කාර්මික විෂ්ලවය (*Fourth Industrial Revolution*) යන්තේන් අදහස් කරන්නේ බිංචල්, හොඳික සහ ජ්‍යෙ විද්‍යාත්මක පද්ධතිවල දියුණුව මගින් සංලක්ෂිතව (*Characterized*) පවතින තාක්ෂණික පරිවර්තනයයි. උසස් තාක්ෂණයන් (*High Technologies*) සහ ස්වයංක්‍රීයකරණය (*Automation*) රැකියා වෙළඳපොළට ප්‍රබල බලපැමක් ඇති කරන බැවින් සේවානිපුක්තිය සහ හතරවන කාර්මික විෂ්ලවය (*4IR*) සම්පව බැඳී ඇත. විශේෂයෙන්ම, මෙම දියුණුව රැකියා උත්පාදනය (*Creation of Employment*) සහ රැකියා විස්ථාපනය (*Displacement of Employment*) යන දෙඅංකයෙන්ම සේවානිපුක්තිය සඳහා බලපැමී ඇතිකරනු ඇත. හතරවන කාර්මික විෂ්ලවය ඇතිකරනුයේ නව ආකාරයේ රැකියා අවස්ථාවන්ය. කර්මාත්ත නව තාක්ෂණයන් අනුගමනය කරන බැවින්, මෙම තාක්ෂණයන් සංවර්ධනය කිරීමට, ත්‍රියාත්මක කිරීමට සහ තබන්තු කිරීමට පුහුණු ග්‍රෑමිකයින් සඳහා ඉල්ලුමක් පවතී. දත්ත විද්‍යාව (*Data Science*), කෘත්‍රිම බුද්ධි ක්‍රමලේඛනය (*Artificial Intelligence Programming*), සයිබර් ආරක්ෂාව (*Cyber Security Programming*) සහ පුනර්ජනනීය බලක්තිය (*Renewable Energy*) වැනි නැගි එන ක්ෂේත්‍ර තුළ රැකියා අවස්ථා පිරිනැමී (Dogaru, 2020; Kayembe, and Nel, 2019). අනෙක් අතට, ස්වයංක්‍රීයකරණය සහ කෘත්‍රිම බුද්ධි වර්ධනය ඇතැම් රැකියා විස්ථාපනය වීමට හේතු විය හැක. සාමාන්‍ය, පුනරාවර්ථන සහ පහසුවෙන් ස්වයංක්‍රීය වන කාර්යයන් තුළ මේ සම්බන්ධයෙන් වැඩි අවදානමක් ඇත. නිදසුනක් ලෙස, එකලස්කීරීමේ (*Assembling*) වැඩ සම්බන්ධ නිෂ්පාදන රැකියා වැඩි වැඩියෙන් ස්වයංක්‍රීය වී ඇති අතර, එම අංශවල රැකියා අඩුවීමට හේතු වේ. උදාහරණ වශයෙන් ස්වයංක්‍රීයකරනය හේතු කොටගෙන අතින් මැඟුම්, කැපීම සහ රේදී හැසිරවීමේ කාර්යයන් වැඩි වැඩියෙන් ස්වයංක්‍රීය වන අතර එය සාම්ප්‍රදායික නිෂ්පාදන රැකියා සංඛ්‍යාව අඩුවීමට හේතු වේ.

මෙම අනුව, හතරවන කාර්මික විෂ්ලවයේ වෙනස්වන රැකියා පරිසරයට අනුවර්තනය වීම සඳහා ගුම බලකාය අවශ්‍ය පරිදි නැවත පුහුණු කිරීමේ සහ ඉහළ නැංවීමේ වැදගත්කම අවධාරණය වේ. තාක්ෂණය පරිනාමණයන් සමග කමිකරුවන් තවදුරටත් රැකියාවල නිරත වීමට නම් නව කුසලතා ලබා ගත යුතුය. රැකියා වෙළඳපොලේ අදාළව සිටීමට නම් පුද්ගලයන්ට ජ්‍යෙෂ්ඨකාලීන

ඉගෙනීම (*Lifelong-learning*), වෘත්තීය ප්‍රහැණුව (*Vocational Training*) සහ අඛණ්ඩ නිපුණතා සංවර්ධනය (*Continuous Skill Development*) වැනිදේ තීරණාත්මක වේ.

හතරවන කාර්මික විෂ්ලේෂණය තීරණාත්මක සමාජ හා ආර්ථික අනියෝග ද මතු කරයි. අවශ්‍ය නිපුණතා නොමැති අය රැකියා සොයා ගැනීමට වෙහෙස වියයුතු අතර ආදායම් අසමානතාව ද පුළුල් විය හැක. සැමට අධ්‍යාපනය, ප්‍රහැණුව සහ අවස්ථා සඳහා සාධාරණ ප්‍රවේශය සහතික කිරීම් සඳහා එලදායී ප්‍රතිපත්ති සහ උපායමාර්ග අවශ්‍ය වේ.

#### 6.2.21 සේවා නියුක්තිය සහ පරිභේදනය

සේවා නියුක්තිය සහ පරිභේදනය (*Employment and Consumption*) එකිනෙකට සම්පූර්ණ සම්බන්ධ වන අතර, සේවා නියුක්ත රටාවල වෙනස්වීම් පරිභේදන මට්ටම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය. සේවානියුක්තිය පුද්ගලයන් සඳහා මූලික ආදායම් මාර්ගයක් වන අතර එය ඔවුන්ගේ වියදම් සඳහා සාපුරුවම බලපායි. මිනිසුන්ට රැකියාවක් ඇති විට සහ තිතු ආදායමක් උපයන විට, භාණ්ඩ හා සේවා පරිභේදනයට අවශ්‍ය මූල්‍යමය හැකියාව ඇතිවේ. සේවානියුක්ති මට්ටම් වැඩිවීම සාමාන්‍යයෙන් ඉහළ පාරිභේදික වියදම්වලට තුළ දෙන අතර එමගින් ආර්ථික වර්ධනය උත්තේජනය කළ හැකිය.

ඉහළ මට්ටමේ විරකියාව පරිභේදනය අඩු කිරීමට හේතු වේ. රැකියා විරහිත පුද්ගලයන් බොහෝ විට මූල්‍ය බාධාවලට මුහුණ දෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වියදම් අඩු වේ. මෙම පරිභේදනය (*Consumption*) අඩු කිරීම ආර්ථිකයට පුළුල් බලපෑමක් ඇති කළ හැකි අතර, භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම අඩුවීම (*Demand for Goods and Services*), නිෂ්පාදන මට්ටම් පහත වැට්ටීම සහ විභ්ව ආර්ථිකයේ හැකිලීමට හේතු වේ.

රැකියා ප්‍රවර්ධනය සහ රැකියා වෙළඳපාල තත්ත්වයන් වැඩිදියුණු කිරීම අරමුණු කරගත් රජයේ ප්‍රතිපත්ති (*Government Policies*) මගින් පරිභේදනය කෙරෙහි දෙනාත්මක බලපෑමක් ඇති කළ හැකිය. රැකියා උත්පාදනය උත්තේජනය කිරීම, ගුම බලකායේ කුසලතා වැඩි දියුණු කිරීම (*Skill Development*), සහ සමාජ ආරක්ෂණ (*Social Security*) සැපයීම සේවානියුක්ති මට්ටම් ඉහළ නැංවීමට උපකාරී වන අතර එමගින් පාරිභේදික වියදම් (*Consumer Expenditure*) ඉහළ ගොස් ආර්ථික වර්ධනය ද (*Economic Growth*) ඇති වේ. කෙසේවෙතත්, ඒ සඳහා වෙනත් කාරණාවල ද බලපෑමක් ඇත.

#### 6.2.22 ගිග් ආර්ථිකය හා රැකියා

ගිග් ආර්ථිකය (*GIG Economy*) ගැන ද මෙහිදී සඳහන් කළ යුතුය. ගිග් ආර්ථිකය යනු කෙටි කාලීන, නමුතු නිදහස් වැඩි (Freelancing) විධිවාන මගින් සංලක්ෂිත ගුම වෙළඳපාලකි. එබැවින් ගිග් ආර්ථිකය යන්නට නොබැඳී හේ නිදහස් ආර්ථිකය ලෙසද ඇතැමි විට කිවහැකිය. ඔන්ලයින් වේදිකා සහ හාවිතයන් සේවකයින්ට ගිග් අවස්ථා (*GIG Opportunities*) සමග සම්බන්ධ කරයි (Kost, Feseler, and Wong, 2019). පුද්ගලයන්ට තාවකාලික පදනමක් මත විවිධ රැකියා හේ ව්‍යාපෘති භාර ගැනීමට ඉඩ සලසයි. මෙම සංකල්පය මැත වසරවලදී ජනප්‍රිය වී ඇති අතර, කම්කරුවන්ට නමුතු පිළිබඳ තත්ත්වය නම් එතරම් හොඳ නැතු. කෙසේවෙතත්, සේවකයින් තම රැකියාවන්හි සුරක්ෂිතතාවක් පවත්වාගැනීමට දරන උත්සාහය නිසා එය ඉහළ ගුම ගුම එලදායීකාවකට හේතුවනු ඇතැයි සිතිය හැකිය.

### 6.2.23 හරිත රැකියා

හරිත රැකියා (*Green Jobs*) යන සංකල්පයක්ද බිහිව පවතී. තිරසාරහාවය (*Sustainability*) සහ දේශගුණික විපර්යාසවලට (*Climatic Changes*) එරෙහිව ක්‍රියා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත් සමග හරිත රැකියා ප්‍රමුඛත්වයක් ලබා ඇත. මේවා පරිසරය සූර්යකීමට හෝ යථා තත්ත්වයට පත් කිරීමට දායකවන රැකියා අවස්ථා වේ (Rutkowska, Sulich, and Szczygieł, 2016). හරිත රැකියාවලට ප්‍රන්තර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව, තිරසාර කෘෂිකර්මාන්තය, අපද්‍රව්‍ය කළමනාකරණය (*Waste Management*) සහ පාරිසරික සංරක්ෂණය (*Environmental Protection/Conservation*) වැනි කාර්යයන් ඇතුළත් විය හැකිය. වඩාත් තිරසාර ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා හරිත රැකියා නිර්මාණය කිරීම කෙරෙහි රුපයන් සහ සංවිධාන වැඩි වැඩියෙන් අවධානය යොමු කරයි.

### 6.2.24 ගුම් බලකායේ විවිධත්වය සහ ඇතුළත්හාවය

ගුම් බලකායේ විවිධත්වය (*Labor Force Diversity*) යනු ගුම් බලකාය තුළ ස්ථීර පුරුෂ හා වය (*Gender*), වාර්ෂිකත්වය (*Ethnicity*), වයස (*Age*) සහ හැකියාවන් (*Abilities*) ඇතුළත් විවිධ පසුබිම්වලින් පුද්ගලයන් සිටීමයි. ඇතුළත්හාවය (*Inclusiveness*) යනු සියලුම සේවකයින්ට වටිනාකමක් ගෙනයෙන පරිසරයක් නිර්මාණය කිරීම සහ වර්ධනය සහ දියුණුව සඳහා සමාන අවස්ථා (*Equal Opportunities*) ඇති කිරීමයි.

## 6.3 නව ප්‍රතිපත්ති දිගානතීන්

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එලදායී රැකියා ප්‍රතිපත්තියක් සැලසුම් කිරීම සඳහා ඔවුන්ගේ ආවේනික සමාජ-ආර්ථික සංදර්ජයන් සහ අභියෝග සලකා බැලීම අවශ්‍ය වේ. සැම රටකටම පොදුවේ ගැලුපෙන ප්‍රමේණයක් තොමැත්. කෙසේවෙතත්, අවසාන වගයෙන් නව රැකියා ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී සිතාබැලියයුතු කරුණු කිපයක් පිළිබඳව පහත ආකාරයෙන් ඉදිරිපත් කළ හැකිය.

### 6.3.1 අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය

නිපුණතා උණුණතාව අඩුකිරීගැනීම සඳහා අධ්‍යාපනය සහ නිපුණතා (*Education and Skills*) සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකිරීම සහ නැගී එන අංශවලට අවශ්‍ය හැකියාවන්ගෙන් ගුම් බලකාය සන්නෑද්ධ කිරීම. මෙයට ගුණාත්මක අධ්‍යාපනය, වෘත්තීය පුහුණු වැඩිසටහන් (*Vocational Training Programmes*) සහ ගුම් වෙළඳපොලේ අවශ්‍යතා සමග සම්පාත වන ආයෝජනයන් ඇතුළත් වේ.

### 6.3.2 ව්‍යවසායකත්වය සහ කුඩා හා මධ්‍ය පරීමාන ව්‍යාපාර (*SMEs*) දිරිගැනීම්

ව්‍යවසායකත්වය (*Entrepreneurship*) පෝෂණය කිරීම සහ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසාය සඳහා සහාය වීම. මූල්‍ය, ව්‍යාපාර සංවර්ධනය සහ නියාමන ප්‍රතිසංස්කරණ ඇතුළත් ව්‍යවසායකත්වය සඳහා සක්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම (*Creating an Enabling Environment*) තුළින් රැකියා උත්පාදනය සහ ආර්ථික වර්ධනය උත්තේෂනය (*Stimulating Job Creation and Growth*) කළ හැකිය.

### 6.3.3 ගුම් වෙළඳපොල නම්‍යකිලිහාවය ඇතිකිරීම

ගුම් වෙළඳපොල නම්‍යකිලිහාවය (*Labor Market Flexibility*) සඳහා කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ යහපත් සේවා කොන්දේසි සැපයීම අත්‍යවශ්‍ය වේ. අධික ගුම් වෙළඳපොල රෙගුලාසි රැකියා උත්පාදනයට බාධාවක් විය හැකිය. දියුණුවෙමින් පවතින

රටවල් සමාජ ආරක්ෂණය ගෙනදෙන සහ සාධාරණ ග්‍රුම පරිවයන් සහතික කරන අතරම ආයෝජනය, රැකියා උත්පාදනය සහ නමුතිලි බව දිරිමත් කරන රෙගුලාසි ඉලක්ක කර ගත යුතුය. මෙහිදී, රැකියා වෙළඳපාලට පිවිසෙන තරුණ පිරිසට මුලදී නොබැඳී රැකියා සඳහා අවස්ථා ලබාදීම වැදගත්වේ. එම කාලය තුළ එම ග්‍රුමයෙන් ප්‍රයෝගනයක් ගැනෙන අතරම එම පිරිසට වැඩි ප්‍රහුණුවක් ලැබීම හා යම් මානසික සහනයිලි බවක් ද ලැබී යම් දුරකට ඒ ආශ්‍රිත සමාජ ගැටුපූ ද අඩුවනු ඇත.

### 6.3.4 යටිතල පහසුකම් සංවර්ධනය

ආර්ථික වර්ධනය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනයට (*Infrastructure Development*) ප්‍රමුඛත්වය (*Priority*) දිය යුතුය. ප්‍රවාහනය (*Transport*), බලශක්තිය (*Energy*), ඩිජිටල් සම්බන්ධතාව (*Digital Connectivity*) සහ සැපයුම් සඳහා යටිතල පහසුකම්වල ආයෝජන ආකර්ෂණය කර ගැනීම තුළින්, එලදායීතාව ඉහළ තැබීමට සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට හැකිය. කෙසේවෙතත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට යාමේදී ප්‍රධාන කරුණු දෙකක් ගැන සැලකිලිමත් විය යුතුය. ඉන් පළමුවැන්ත් වන්නේ යටිතල පසුකම්වල ම වැඩිපුර ආයෝජනය කළහොත්, එය සංඡ්‍ර තීජ්පාදන කාර්යයක් නොවන බැවින්, එය ආර්ථිකමය වශයෙන් ගැටුපූ සහගත වියහැකි බැවින් ආයෝජන සම්බන්ධතාවක් පවත්වාගතයුතු බව සි. දෙවැනි කාරණය වන්නේ, එම ආයෝජන ආශ්‍රිතව බොහෝ දූෂණ (Corruptions) සිදුවියැකි බැවින් එලස දූෂණ නොවීමට කටයුතු කළයුතුබව සි. එසේ කළහැකිවන්නේ නීතියේ ආධිපත්‍යය (*Rule of Law*) තුළ පාලනය ස්ථාපිත කිරීමෙනි. සංවර්ධනයක් ගැන සිතියැකි වන්නේ ඉන් පසුවය. එතෙක්, ආර්ථික විද්‍යාඥයාට කළහැකි දෙයක් නොමැති.

### 6.3.5 උපක්‍රමික අංශ ඉලක්ක කරගත් කාර්මික ප්‍රතිපත්ති

ඉහළ වර්ධන විභාගයන් සහ රැකියා උත්පාදන අංශක්ෂාවන් ඇති අංශ කෙරෙහි අවධානය යොමු කරන ඉලක්කගත කාර්මික ප්‍රතිපත්ති (*Industrial Policy Targeted on Strategic Sectors*) සකස් කිරීම අවශ්‍ය වේ. නීජ්පාදන, තොරතුරු තාක්ෂණය, සුනර් ජනනීය බලශක්ති සහ කාමි ව්‍යාපාර වැනි උපායමාර්ගික අංශ හඳුනා ගැනීම සහ සහයෝගී ප්‍රතිපත්ති, දිරිගැනීවීම්, යටිතල පහසුකම් සැපයීම ආදිය තුළින් රැකියා උත්පාදනය උත්තේජනය කර ආර්ථික වර්ධනය වේගත් කළ හැකිය. දැනුමත් විදේශ වෙළඳපාල ගොඩනැගි ඇති අංශවල ඇති අඩුපාඩු නැතිකර එම අංශ දිරිගැනීවීම ද මුළුන්ම කළයුතු අත්‍යාවශ්‍ය කටයුත්තකි.

### 6.3.6 සමාජ ආරක්ෂණ සහ ආරක්ෂිත වැඩිහිළුවල

විරිකියාව සහ අවධානමට ලක්විය හැකි රැකියා සම්බන්ධ අවධානම් අවම කිරීම සඳහා සමාජ ආරක්ෂණ වැඩිසටහන් සහ සුරක්ෂිතතාව වැඩිහිළුවල (*Social Security and Safety Programs*) සැකසීය යුතුය. මෙයට විරිකියා ප්‍රතිලාභ, සමාජ රක්ෂණ යෝජනා ක්‍රම සහ අවධානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සහන සැලසුම්, රැකියා අහිමිවීම හෝ ප්‍රමාණවත් රැකියා තත්ත්වයන් නොමැති අය සඳහා සුරක්ෂිතතාව වැඩිහිළුවල සහතික කිරීම ඇතුළත් වේ.

### 6.3.7 ස්ත්‍රී පුරුෂ සමානාත්මක ප්‍රවර්ධනය කිරීම

ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පරතරය නැතිකරගැනීම සහ කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැනීවීම ප්‍රවර්ධනය සඳහා රැකියා ප්‍රතිපත්තිවලට ස්ත්‍රී පුරුෂ සමානාත්මක (*Gender Equality*) ප්‍රතිපත්තිය ඒකාබද්ධ කළයුතුය. අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය සහ ආර්ථික අවස්ථා සඳහා සමාන ප්‍රවේශයක් ඇතිකිරීම මෙන්ම කාන්තාවන්ට නිසි අවස්ථා සැපයෙන වෙනස්කම් කිරීම (*Discriminations*) සහ ප්‍රවේශන්ත්වයට (*Violence*) එරහි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, සියල්ලන්ට තිරසාර ලෙස රැකියා ඇතිකිරීම වැදගත් වනු ඇත.

### 6.3.8 දත්ත සහ සාක්ෂි මත පදනම වූ ප්‍රතිපත්ති ප්‍රධානය

ගුම වෙළඳපල ප්‍රවණතා, කුසලතා හිඩිස් සහ රකියා අවස්ථා හඳුනා ගැනීම සඳහා ගක්තිමත් දත්ත සහ සාක්ෂි මත පදනම්වූ රකියා ප්‍රතිපත්තියක් (*Evidence-based Policy Approach*) ඇතිකළ යුතුය. ප්‍රතිපත්තිමය මැදිහත්වීම් (*Policy Intervention*) ක්‍රමානුකූලව අධික්ෂණය කිරීම සහ ඇගයීම එවායේ සංලතාව සහතික කිරීමට සහ අවශ්‍ය විටදී කාලෝචිත ගැලපීම කිරීමට උපකාරී වේ.

### 6.3.9 සහයෝගීතාව සහ පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වය (*Collaboration and Stakeholder Participation*)

ප්‍රතිපත්ති සංවර්ධන ක්‍රියාවලියේදී හාමුප්‍රතුන්, සේවකයින්, සේවකයින්, සේවක සංගම් හෙවත් වෘත්තීය සංගම්, සහ රාජ්‍ය ආයතන, ජනතා නියෝගීතයින් ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගත යුතු බව මෙහිදී අදහස් කෙරේ (Helbig et. al, 2015). ප්‍රතිපත්ති ක්‍රියාවලියේදී සියල්ලන් ඇතුළත්ව සහ එලදායී රකියා ප්‍රතිපත්ති නිර්මාණය සඳහා ප්‍රතිපෝෂණ රස් කිරීම වැදගත්වේ.

### 6.3.10 ගෝලීය ප්‍රවණතා සහ ජාත්‍යන්තර ප්‍රමිතින්

ගෝලීය රකියා ප්‍රවණතා සහ ගුම හාවිතයන්හි ජාත්‍යන්තර ප්‍රමිතින් (*Global trends and International Standards*) පිළිබඳව දැනුවත්ව ක්‍රියා කළ යුතුය (ADB, 2016). රකියා ප්‍රතිපත්ති සැකසීමේදී ජාත්‍යන්තර කමිකරු සංවිධානයේ (ILO) සම්මුතින් සහ වෙනත් රටවලින් සහ ජාත්‍යන්තරව පවතින හොඳම හාවිතයන් පිළිබඳව සලකා බැලිය යුතුය. කමිකරු අයිතිවාසිකම් වැඩිහිටුවෙන් කිරීම සහ රකියා වෙළඳපොළ යහපත් හාවිතයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතින් හා සමාගමී ගැලපෙන පරිදි ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වැදගත්වේ.

රටක සේවානියුක්තිය සම්බන්ධයෙන් විස්තර මාරුග සැළසුමක් සැකසීමේදී ඉහත උදාහරණ ලෙස සඳහන් කරනු ලැබූ කරුණුවලට තවත් බොහෝ ක්‍රියාකාරකම් එකතුකළ යුතුය. එවැනි වැඩිසටහනක් සැකසීමද ක්‍රමානුකූල අධ්‍යයන මත පදනම්ව නිසිපරිදී කළයුතුව ඇත.

#### ආශ්‍රිත ග්‍රන්ථ

- ADB. (2016). Working Conditions, Work Outcomes, and Policy in Asian Developing Countries. *ADB Economics Working Paper Series*. Retrieved June 12<sup>th</sup> 2023, from <https://www.adb.org/sites/default/files/publication/198551/ewp-497.pdf>
- ADB & ILO. (2017). Sri Lanka: Fostering Workforce Skills through Education, Retrieved June 13<sup>th</sup> 2023, from <https://www.adb.org/sites/default/files/publication/382296/sri-lanka-employment-diagnostic.pdf>
- Adebayo, A. and Akinyemi, O.O. (2022). What Are You Really Doing in This Country?": Emigration Intentions of Nigerian Doctors and Their Policy Implications for Human Resource for Health Management. *Journal of International Migration and Integration*, 23:1377–1396.
- Becker, G.S., (1964). *Human Capital: A Theoretical and Empirical Analysis*. Colombia Press.
- Borjas, G.J. (2013). *Labor Economics*. 6<sup>th</sup> Edition, McGraw-Hill.

- CESRIC. (2014). The Plight of Human Capital Flight in OIC Countries. *OIC Outlook Series*, Retrieved June 12<sup>th</sup> 2023, from  
<https://sesricdiag.blob.core.windows.net/sesric-site-blob/files/article/491.pdf>
- Chandrakumara, D.P.S. (2012a). Achievements in Human Capital Formation in Sri Lanka. *Sri Lanka Journal of Business Economics*, Vol. 03 (01): 1-18.
- \_\_\_\_\_. (2012b). Human capital formation within families: a study in the North Central Province of Sri Lanka. *Sri Lanka Journal of Social Sciences*. June/Dec 2010/2011, 33/34 (1&2): 47-58.
- Helbig, N., Dawes, S.S., Dzhusupova, Z., and Klievink (2015). Stakeholder Engagement in Policy Development: Observations and Lessons from International Experience. Retrieved June 12<sup>th</sup> 2023, from  
[https://www.researchgate.net/publication/282413642\\_Stakeholder\\_Engagement\\_in\\_Policy\\_Development\\_Observations\\_and\\_Lessons\\_from\\_International\\_Experience](https://www.researchgate.net/publication/282413642_Stakeholder_Engagement_in_Policy_Development_Observations_and_Lessons_from_International_Experience)
- Kelly, G.M. (2000). Employment and Concepts of Work in the New Global Economy. *International Labour Review*, Vol. 139(1).
- Department of Census and Statistics (n.d.). *Explanatory Notes: Sri Lanka Labour Force Survey*. Retrieved June 11<sup>th</sup> 2023, from [http://www.statistics.gov.lk/LabourForce\\_StaticsInformation/ExplanatoryNotes-SriLankaLabourForceSurvey-2013Onward](http://www.statistics.gov.lk/LabourForce_StaticsInformation/ExplanatoryNotes-SriLankaLabourForceSurvey-2013Onward)
- Dogaru, L. (2020). The Main Goals of the Fourth Industrial Revolution. Renewable Energy Perspectives. *Procedia Manufacturing*, 46: 397–401.
- ILO. (2012). *Towards the Right to Work: A Guidebook for Designing Innovative Public Employment Programmes*. Retrieved June 11<sup>th</sup> 2023, from  
[https://www.ilo.org/employment/\\_Whatwedo/Publications/working-papers/WCMS\\_158483/lang--en/index.htm](https://www.ilo.org/employment/_Whatwedo/Publications/working-papers/WCMS_158483/lang--en/index.htm)
- ILO. (n.d.). *ILOSTAT Database Description*. Retrieved June 11<sup>th</sup> 2023, from <https://ilo.org/resources/concepts-and-definitions/description-labour-force-statistics/>
- Kayembe, C. and Nel, D. (2019). Challenges and Opportunities for Education in the Fourth Industrial Revolution. *African Journal of Public Affairs*, Vol. 11(3): 79-94.
- Kost, D., Feseler, C., and Wong, S. (2019). Boundaryless Careers in the GIG Economy: An Oxymoron. *Human Resource Management Journal*, Wiley Online Library, <http://doi.org/10.1111/1748-8583.12265>.
- Rutkowska, M., Sulich, A., and Szczygieł, N. (2016). *Green Jobs*. International Conference on European Integration, Retrieved June 13<sup>th</sup> 2023, from [https://www.researchgate.net/publication/330448570\\_Green\\_jobs](https://www.researchgate.net/publication/330448570_Green_jobs)
- Schultz, T. W., 1961. Investment in Human Capital. *The American Economic Review*, 1(2): 1-17.